



පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සබරගමුව - සති පාසල

විෂය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

සති පාසල 2021.06.07 සිට 2021.06.21 දක්වා

ශ්‍රේණිය - 10

සකස් කරන ලද්දේ-දෙහිසිවිට අධ්‍යාපන කලාපය

5. පාඩම ගිණුම්කරණ සමීකරණය

ආරම්භක ශේෂ දී ඇති විටක ගිණුම්කරණ සමීකරණය ගොඩ නැගීම.

මෙහිදී පළමුව ව්‍යාපාරයේ දැනට පවතින ශේෂ ගිණුම්කරණ සමීකරණයට ඇතුළත් කළ යුතුය. ඒ අනුව හිමිකම් දී නොමැති නම් එය පහත සමීකරණයට අනුව ගණනය කර ගත යුතුය.

හිමිකම් = වත්කම් - වගකීම්

පහත නිදසුන විසඳා ඇති ආකාරය හොඳින් අධ්‍යයනය කරන්න.

මංජුලගේ ව්‍යාපාරයේ 2021.05.01 දිනට පහත ශේෂ පැවතුනි. මුදල් රු. 100,000 බැංකු ණය රු. 50,000 යන්ත්‍ර රු. 200,000 බඩු තොගය රු. 25,000 ණය හිමියෝ රු. 100,000 ණය ගැතියෝ රු. 75,000

මැයි මාසය තුළ පහත ගනුදෙනු සිදුවිය.

1. රු. 50,000 ක් වටිනා බඩු තොගයක් මිලදී ගත්තා.

2. රු. 25,000 ක් න ය හිමියන්ට ගෙව්වා.

3. රු. 60,000 ක් වටිනා බඩු තොගය රු. 80,000 කට අත්පිට මුදලට විකුණුවා.

4. රු. 40,000 ක් ණය ගැතියන්ගෙන් ලැබුනා.

5. බැංකු ණයෙන් රු. 20,000 ක් ගෙව්වා.

6. රු. 30,000 කට මිලදී ගත් භාණ්ඩ තොගයක් රු. 50,000 කට ණයට විකුණුවා.

7. කඩ කුලී ගෙව්වා රු. 8,000

8. ව්‍යාපාරයේ ප්‍රයෝජනයට රු. 100,000 ක යන්ත්‍රයක් මිලදී ගත්තා.

9. මංජුල තම පුද්ගලික ප්‍රයෝජනය සඳහා රු. 10,000 ක් වටිනා භාණ්ඩ ව්‍යාපාරයෙන් මිලදී ගත්තා.

10. විකිණීම සඳහා රු. 100,000 ක භාණ්ඩ තොගයක් ණයට මිලදී ගත්තා.

ඉහත ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය දක්වන්න. මෙහිදී පළමුව හිමිකම් ගණනය කළ යුතුය.

හිමිකම්	=	වත්කම්	-	වගකීම්
250,000	=	රු. 400,000	-	රු. 150,000

වත්කම්	=	හිමිකම්	+	වගකීම්
යන්ත්‍ර + බඩු තොග + ණය ගැතියෝ + මුදල්	=	ප්‍රාග්ධනය	+	ණය හිමියෝ + බැංකු ණය
200,000 + 25,000 + 75,000 + 100,000	=	+ 250,000	+	+100,000 +50,000
1. + 50,000 -50,000				
2. -25,000	=			-25,000
3. -60,000 +80,000	=	+20,000		
4. -40,000 +40,000				
5. -20,000	=			-20,000
6. -30,000 +50,000	=	+20,000		
7. -8000	=	-8,000		
8. +100,000 -100,000				
9. -10,000	=	-10,000		
10. +100,000	=			+100,000

ඔබගේ පෙළපොතේ පිටු අංක 61 -63 දක්වා හොඳින් අධ්‍යයනය කරන්න.

